

**2018.06.28 වන දින පෙ.ව. 10.30 ට සීතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.**

**සභාගී වූ**

- 1. ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා
- 2. ගරු කාරක සභික - ඔල්ගා අතුකෝරළ මැතිතුමිය
- 3. ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
- 4. ගරු කාරක සභික - ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 5. ගරු කාරක සභික - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
- 6. ගරු කාරක සභික - ඩබ්.ඒ.ඩී. ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය
- 7. ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා
- 8. ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
- 9. ගරු කාරක සභික - ආර්.ඒ.ඩී.සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය
- 10. ගරු කාරක සභික - එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා

**සභාගී නොවූ**

- 1. ගරු කාරක සභික - ශෂිණ ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය

**සභාගී වූ නිලධාරීන්.**

- 1. ලේකම් - කේ.ඒ වන්දන පදමසිරි මයා.
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය.
- 3. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
- 4. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය .
- 5. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 6. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 7. තාක්ෂණ නිලධාරී - කොස්ගම - එච්.සු නිශාන්ති මිය.
- 8. තාක්ෂණ නිලධාරී - පාදුක්ක - එන්.පී. දිවිගල්පිටිය මිය.
- 9. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එල්.ඒ ධර්මසේන මයා.
- 10. සංවර්ධන නිලධාරී - ආර්.පී.එන්.පී.ජීනදාස මයා.
- 11. ආදායම් පරිපාලක - කහගේන - වන්දිම ජයලාල් රත්නෙත්ති මයා.
- 12. ආදායම් පරිපාලක - කොස්ගම - එච්.ඒ.ඩී.එස්. ප්‍රියන්ත මයා.
- 13. සෞඛ්‍ය පරිපාලක - හංවැල්ල - බී. උපාලි මයා.
- 14. ආදායම්/සෞඛ්‍ය පරිපාලක - කොස්ගම - එන්.ආර්. ඉදුනිල් ප්‍රියන්ත මයා
- 15. ආදායම් පරීක්ෂක - පාදුක්ක - ඩී.පී.සී.ඒ.කේ. පෙරේරා මයා
- 16. ආදායම් පරීක්ෂක - හංවැල්ල - නලින් විමලසිරි මයා
- 17. උප පොලිස් පරීක්ෂක - කොස්ගම - ඩබ්.ඒ.පී. ගුණදාස මයා.
- 18. මහජන සෞඛ්‍ය පරීක්ෂක - මාවතගම - ඩී.අයි.ආර්. හෙට්ටිගේ මයා.
- 19. මහජන සෞඛ්‍ය පරීක්ෂක - හංවැල්ල - කේ.ඒ.එල්. රාජපක්ෂ මයා.
- 20. කාර්මික නිලධාරී - මාර්ග සංවර්ධන අධිකාරිය - එම්.කේ.ඩබ්. මල්කාන්ති මිය.

ගරු සභාපතිතුමා විසින් පැමිණ සිටි සියලුම දෙනා සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුව කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

**01. පෙර කමිටුවේ ප්‍රගතිය.**

2018.04.26 දින පැවති පරිසර හා පහසුකම් කාරක සභා ලිපි ලේඛණ සලකා බැලීම යටතේ අංක 02, 04, 05, 10, 12, 13, 17 යටතේ පැවති ලිපි ලේඛන හා 2018.05.25 දින පැවති කාරක සභාවේ ලිපි ලේඛන සලකා බැලීම යටතේ අංක 02, 03, 04, 24 සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තා කාරක සභාව වෙත ඉදිරිපත් කර නොතිබූ බැවින් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ පෞද්ගලික අවධානය යොමුකර අදාල වාර්තා ඉදිරි පරිසර හා පහසුකම් කාරක සභාව වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස කාරක සභාව දන්වා සිටින ලදී.

**02. ලිපි ලේඛන සලකා බැලීම.**

01. අපි අපේ පරිසරය රැක ගනිමු යන හිසින් යුතුව ප්‍රදේශවාසීන් 36 දෙනෙකුගේ අත්සන් ලේඛණයක් ද සහිතව WP/CM/PSW/WP-C/01/00143/2018 හා 2018.05.15 දිනැතිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ වනවිට එම ආයතනය වසා ඇති බවට ලේකම්තුමා විසින් කාරක සභාවට දැනුම්දෙන ලද අතර ඒ බව අදාල සංවිධානය දැනුවත් කිරීමට තීරණය කරන ලදී.

02. WP/CM/PSW/WP-C/01/0069/2018 හා 2018.05.28 දිනැතිව හංවැල්ල, තුන්නාන, කුඩාකන්ද පාර, 66/බී දරණ ස්ථානයේ එච්.එම්. රංඛණ්ඩා මහතා විසින් පවත්වාගෙන යනු ලබන සුබර ගොවිපල සම්බන්ධයෙන් 2018.03.23 වන දින සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයට අදාල කරුණු ඇතුළත් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් කාරක සභාව විසින් කරුණු සාකච්ඡා කරන ලදී. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් දැනුම් දී ඇති පරිදි මෙම සුබර ගොවිපල නතර කරන ලෙස අදාල හිමිකරුට දැන්වීමට කාරක සභාව තීරණය කරන ලදී.

03. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයම ආවරණය වන පරිදි පොලිතින්, ජලාස්ථික් ඇතුළු සහ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩ සටහනක් ආරම්භ කිරීම යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා විසින් 2018.06.11 දිනැතිව යොමු කරන ලද ලිපිය පිළිබඳව කාරක සභාව සාකච්ඡා කළ අතර මේ සම්බන්ධයෙන් වැඩසටහනක් සංවිධානය කර සභාපතිතුමාගේ අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

04. දිද්දේණිය අක්කර 6 AFS හෝල්ඩින් ගල්කොරිය හා සම්බන්ධවයි යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමිය විසින් 2018.05.02 දිනැතිව සුරකිමු අපේ ගම පරිසර සංවිධානය මඟින් ලබාදුන් ලිපියක්ද, ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය දක්වමින් අත්සන් 25 ක ලේඛණයක් සහිතව ලබාදුන් ලිපියක්ද සමඟ යොමු කරන ලද ලිපිය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ කාරක සභාව මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හා අදාල ගල්කොරි හිමිකරු හා පරිසර මිතුරෝ සංවිධානයේ සහභාගීත්වයෙන් 2018.07.09 දින සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.

05. අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය (බස්නාහිර පළාත්) විසින් මිහිසරු සම්මාන 2017 වැඩසටහන සඳහා ඇගයීම් කරන ලද පළාත් පාලන ආයතන යන හිසින් යුතුව 2018.05.17 දිනැතිව යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, සීතාවක ප්‍රාදේශීය සභාව බස්නාහිර පළාතේ පිවිතුරු ප්‍රාදේශීය සභාව ලෙස සම්මාන ලබාගැනීම සඳහා කැපවී කටයුතු කළ සියලුම නිලධාරීන් හා සේවකයින්ට කෘතඥතාව පලකළ කාරක සභාව ලබන

වර්ෂයේදී ද මෙම කීරණය මත පදනම්ව එම ගෞරවය සිතාවක ප්‍රාදේශීය සභාවට ලබාගැනීමට අදාළ නිර්ණායකයන්ට අනුකූලව කැපවී කටයුතු කරන ලෙස දැනුම් දෙන ලදී.

06. අලුත්අම්බලම 428 ඒ ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය හා වෙන්දේසි වත්තට යන මාර්ග දෙක අතර ඇති මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කොටසේ කාණු පද්ධතිය වැසී ඇති බැවින් එම කාණුව සුද්ධ පවිත්‍ර කරදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් 2018.06.29 දිනැතිව යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා කාරක සභාවට පැමිණ සිටි මාර්ග සංවර්ධන නිලධාරීතුමිය දැනුවත් කරන ලදී.

07. 2018 මැයි මස නිවාස පරීක්ෂා කිරීම පිළිබඳ වාර්තාව 2018.06.20 දිනැතිව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, හංවැල්ල විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව ගරු සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

නිවාස පරීක්ෂා කිරීම පිළිබඳ වාර්තාව

පරීක්ෂා කරන ලද නිවාස සංඛ්‍යාව	-	2785
ආයතන ගණන (පුද්ගලික)	-	30
බෝවීය හැකි ස්ථාන - තෙත්	-	428
වියළි	-	200
මදුරු කීටයන් සහිත	-	63
එම අවස්ථාවේ නිවැරදි කිරීම්	-	445
නිකුත් කල නිවේදන ගණන	-	116
ස්ථානීය දඩ	-	61
ධූමායන කටයුතු	-	05

08. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පාදුක්ක විසින් 2018.06.25 දිනැතිව යොමු කරන ලද 2018 මැයි මස පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	13
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	3630
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	1041
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	65
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	935
නිකුත් කල නිවේදන ගණන	73
නඩු පැවරූ ගණන	33
දඩ මුදල	රු. 66,000.00
ධූමායනය කල සංඛ්‍යාව	23

09. සිතාවක ප්‍රාදේශීය සභාවේ දිරන කසළ ප්‍රතිවක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2018 මැයි මස ප්‍රතිවක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	මැයි
01	ප්‍රතිවක්‍රීයකරණය සඳහා රැගෙන ආ දිරන කසළ ප්‍රමාණය කි.ලෝ	42820
02	නිෂ්පාදනය කල කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	4140
03	අලෙවි කල ප්‍රමාණය කි.ලෝ.	1520
04	ඉතිරි කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	2660
05	අලෙවි කිරීමෙන් ලද ආදායම රු.	30,400

10. සිතාවක ප්‍රාදේශීය සභාවේ නොදිරන කසළ ප්‍රතිවක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2018 මැයි මස ප්‍රතිවක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	මැයි
01	කඩදාසි/කාඩ්බෝඩ් කි.ලෝ.	3526
02	පොලිතින්/ප්ලාස්ටික් කි.ලෝ.	10282
03	වීදුරු කි.ලෝ.	9337
04	යකඩ හා වෙනත් ලෝහ කි.ලෝ.	139
05	ටින් බෙලෙක්ක කි.ලෝ	1597
06	බියර් ටින් කි.ලෝ.	140
07	පෙට් බෝතල් කි.ලෝ	891
08	පොල් කටු කි.ලෝ	330
09	වීදුලි උපකරණ කි.ලෝ.	163
10	CFL බල්බ් කි.ලෝ	41
11	ගෝනි උර කි.ලෝ.	-
12	අධික උෂ්ණත්වයෙන් පිළිස්සීම සඳහා පුත්තලමට රැගෙන යන ලද නොදිරන කසළ ප්‍රමාණය කි.ලෝ.	8700
	මුළු එකතුව	35146
13	අලෙවි කිරීමෙන් ලබාගත් ආදායම රු.	111,814/-
14	ප්‍රතිවක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ මුළු නොදිරන කසළ ප්‍රමාණය කි.ලෝ.	46002

**03. සාකච්ඡා සටහන්.**

1. අග්‍රහාර රක්ෂණ හිමිකම් නොමැති සෞඛ්‍ය, වැඩ ක්ෂේත්‍ර, ආදේශක හා ව්‍යාපෘති සේවාවන්හි නියුතු සියලුම සේවක මහත්ම මහත්මීන් සඳහා රක්ෂණවරණයක් ලබාදීමට ද, කසළ වර්ගීකරණය කිරීම කාර්යක්ෂම කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් (බෙල්ට් ක්‍රමවේදයක්) සකස් කිරීමට ද, සෞඛ්‍ය කම්කරුවන්ට ආහාර ගැනීම සඳහා සුදුසු ස්ථානයක් සකස් කරදීමට ද ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්න රූපසිංහ මැතිතුමා විසින් යෝජනා කරන ලදී.
2. පාදුක්ක, හංවැල්ල බල ප්‍රදේශවල ඩොංගු මදුරුවන් බෝවීමේ අවධානම වැඩි බැවින් එම ප්‍රදේශ සඳහා ජනතාව දැනුවත් කිරීමේ හා ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහන් සංවිධානය කර සභාව දැනුවත් කරන ලෙස පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා වෙත ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් දන්වා සිටින ලදී.
3. පෙර පවත්වන ලද කාරක සභාවල ලිපිවලට අදාළ සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී වාර්තා කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දෙන ලදී.
4. පිලිප් ගුණවර්ධන මාවතේ කාණු පද්ධතියේ කොටසක් සුද්ධ පවිත්‍ර කර ඇති අතර ඉතිරි කොටස ද සුද්ධ පවිත්‍ර කරන ලෙස ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්න රූපසිංහ මැතිතුමා ඉල්ලා සිටින ලදී.
5. ආපනශාලා වර්ගීකරණයට අදාළ නාම පුවරු පාදුක්ක කොට්ඨාශයේ වෙළඳසැල්වල ප්‍රදර්ශනය කරන බවත් හංවැල්ල ප්‍රදේශයේ වෙළඳසැල්වල එම වර්ගීකරණ නාම පුවරු ප්‍රදර්ශනය නොකරන බවත් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ආපනශාලාවල ආහාර දවවන (lunch sheet) භාවිතය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කරන ලදී.
6. හංවැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිට ත්‍රිරෝද රථ හා ලොරි රථ නැවැත්වීම සඳහා සකස් කර ඇති රථ ගාලේ කරත්ත නවතා ඇති බැවින් ඒ පිළිබඳව සොයාබලා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ගරු සභාපතිතුමා දැනුවත් කරන ලදී.
7. ධර්මග්‍රාමයේ පරණගමට යන මාර්ගයේ වැටක් ගසා ඇති බැවින් වර්ෂාවේදී මඩ වැලි, වතුර රැඳෙන බවට වාර්තා වී ඇත. ඒ පිළිබඳව අදාළ සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී මහත්වරුන් සොයා බලා කටයුතු කරන ලෙසට ගරු සභාපතිතුමා දැනුම්දෙන ලදී.
8. අළුත්අම්බලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිරිපිට විශාල වතුර වළක් සෑදී ඇති බැවින් එය කඩිනමින් සකස් කරන ලෙස ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් ඉල්ලා සිටින ලදී.

